

1. අයදුම්කරුගේ පෞද්ගලික තොරතුරු

අයදුම්කරු 1

අයදුම්කරු 2 / කාලත්‍රයා

කාලත්‍රයා හවුල් අයදුම්කරුද?

ඔව් ☐ නැත ☐

1.1 සම්පූර්ණ නම (මයා/මිය/මෙනවිය)		
1.2 උපන් දිනය (දිනය / මාසය / වසර)		
1.3 පදිංචි ස්ථානයේ ලිපිනය		
1.4 පදිංචි ස්ථානයේ දුරකථන අංකය/ජංගම දුරකථන අංකය විද්‍යුත් තැපෑල ලිපිනය		
1.5 ජාතික හැඳුනුම්පත් අංකය / විදේශ ගමන් බලපත්‍ර අංකය		
1.6 විවාහක / අවිවාහක බව		
1.7 දරුවන් හා වෙනත් යැපෙන්නන් පිළිබඳ විස්තර		
1.8 ඔබ ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්ද? නැතිනම් ද්විත්ව පුරවැසියෙක්ද (විසේ නම් අදාළ රටවල් සඳහන් කරන්න) විදේශ රටක ස්ථිර නේවාසිකයෙක්ද? (විසේ නම් අදාළ රට සඳහන් කරන්න)		

ඔව් ☐ නැත ☐

2. අයදුම්කරුගේ රැකියාව සහ ව්‍යාපාරයේ තොරතුරු

2.1 සේව්‍යයාගේ හෝ ව්‍යාපාරයේ නම		
2.2 ඉහත සේවා ස්ථානයේ සේවාකාලය		
2.3 ලිපිනය		
2.4 දුරකථන අංක		
2.5 ව්‍යාපාරයේ ස්වභාවය		
2.6 වෘත්තිය/තනතුර		
2.7 ශුද්ධ වැටුප සහ ස්ථාවර දීමනා		
2.8 මාසික වැටුප දැනට සෙලාන් බැංකු ගිණුමට බැරවේද? නොවේ නම් ඉදිරියේදී බැර කරනු ලබන්නේද?	ඔව් ☐ නැත ☐ ඔව් ☐ නැත ☐	ඔව් ☐ නැත ☐ ඔව් ☐ නැත ☐
a. මීට පෙර සේවයකළ ආයතනයේ නම		
b. සේවයකළ කාලසීමාව		
c. වෘත්තිය/තනතුර		

3. අයදුම්කරු / අයදුම්කරුවන් සහ කාලත්‍රයා සතු දේපළ

3.1 ඉඩකඩම්, ගොඩනැගිලි සහ මෝටර් රථ

ලිපිනය	විස්තර (බිම් ප්‍රමාණය සහ වෙනත්)	හිමිකාරීත්වය	වෙළඳපොළ මිල රු.	උකස් (ඇත්නම්)

3.2 කොටස් / භාණ්ඩාගාර බිල්පත්

වර්ගය	සමාගමේ නම	කොටස් හෝ භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම	පැවරුම් (ඇත්නම්)

3.3 පිවිත රක්ෂණ ඔප්පු

රක්ෂිතයාගේ නම	සමාගමේ නම	ඔප්පු අංකය	මතුපිට වටිනාකම රු.	වාර්තා රු. සහ ගෙවීම් ක්‍රමය	පැවරුම් (ඇත්නම්)

3.4 බැංකු ගිණුම්

බැංකුවේ නම/ශාඛාව	ගිණුමේ ස්වභාවය	ගිණුම් අංකය	ගිණුම විවෘත කළ දිනය	වර්තමාන ශේෂය	ගිණුම් හිමියාගේ නම
ඉතිරි කිරීම්					
ජංගම					

4. ණය විස්තර

4.1 ඉල්ලුම් කරන ලද ණය මුදල	:	රු.
4.2 ස්ථාවර පොලියක් පැවතිය යුතු කාලසීමාව	:	වසර 1 ☐ වසර 2 ☐ වසර 5 ☐ වසර 10 ☐
4.3 ණය ගෙවා නිම කිරීමට බලාපොරොත්තු වන කාලය	:	
4.4 ණය ගැනීමේ අරමුණු	:	හිස් ඉඩමක් මිලදී ගැනීම/නිවසක් ඉදිකිරීම/නිවසක් මිලදී ගැනීම/ඉඩමක් මිලදී ගෙන නිවසක් ඉදිකිරීම/සහාධිපතය මතල් නිවාසයක් මිලදී ගැනීම/අළුත්වැඩියා කිරීම් සහ පිලිසකර කිරීම්/දැනට පවතින නිවාස ණයකින් නිදහස් වීම
4.5 ගැණුම් මිල	:	
4.6 ණය ලබාගන්නේ ඉදිකිරීම්/පිළිසකර කිරීම් හෝ අළුත්වැඩියාවන් සඳහා නම් ඒ සඳහා යන මුදල ඇස්තමේන්තු මුදල	:	රු. ප්‍රමාණ බිල්පත (BOQ) සකසන ලද්දේ
4.7 අයදුම්කරුගේ දායකත්වය රු.	:	
4.8 දැනට වියදම් කර ඇති මුදල/අත්තිකාරම් මුදල් ආදිය	:	ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා රු. ඉඩමක් මිලදී ගැනීම රු.
සහන කාලය (අවශ්‍යනම්)	:	මාස
4.9 මිලදී ගැනීමට හෝ ඉදිරිකිරීමට අපේක්ෂිත නිවසේ බිම් ප්‍රමාණය	:	වර්ග අඩි/වර්ග මීටර්
නිවාස සැලසුම් පළාත් පාලන අධිකාරිය විසින් අනුමත කර ඇතිද? අනුකූලතා සහතිකය ලබාගෙන තිබේද (නිවාස මිලදී ගැනීම් ණය සඳහා අදාළ වේ)	:	ඔව්/නැත ඔව්/නැත

5. ඇප වශයෙන් තැබීමට යෝජිත දේපළ

ඇප වශයෙන් ඉදිරිපත් කරන දේපළ වල විස්තර

ස්ථානය පාලන අධිකාරිය ප්ලාන්
අංකය ලොට් අංකය ප්‍රමාණය අයිතිය
ඉඩමේ නම බිම් ප්‍රමාණය ඉදිකිරීමත් ඇත්තම් වර්ග අඩි පිවිත
භුක්ති හිමියාගේ නම (ඇත්නම්) වත්මන් වෙළඳපොළ වටිනාකම

6. අයදුම්කරු / අයදුම්කරුවන්ගේ හෝ කාලත්‍රයාගේ මාසික ආදායම් සහ වියදම්

(ආදායම් පෙත්වීම සඳහා ලිඛිත ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.)

ආදායම්			වියදම්		
මූලාශ්‍රයන්	අයදුම්කරු	අයදුම්කරු II / කාලත්‍රයා	විස්තර	අයදුම්කරු	අයදුම්කරු II / කාලත්‍රයා
රැකියාව	මූලික		නිවාස කුලිය		
	වෙනත් දීමනා		නිවසේ වියදම්		
ව්‍යාපාරය			ප්‍රමුඛයන්ගේ අධ්‍යාපනය		
වෘත්තිය			පුද්ගලික		
කර්මාන්තය			ප්‍රවාහන		
කෘෂිකර්මාන්තය			වෛද්‍ය		
පොලිය			ණය නැවත ගෙවීම		
ලාභාංශ			ණය කාඩ්පත් සඳහා ගෙවීම		
කුලී/බදු			අනුපාත සහ බදු		
වෙනත්			විදුලිය සහ ඉන්ධන		
මුළු එකතුව			රක්ෂණ		
			යැපෙන්නන්		
			වෙනත්		
			මුළු එකතුව		

7. පසුගිය වසර 3 ආදායම් බදු වලට අදාළ විස්තර

(ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළ යුතුය)

තක්සේරු වර්ෂ ගණන						
	අයදුම්කරු 1	අයදුම්කරු 2	අයදුම්කරු 1	අයදුම්කරු 2	අයදුම්කරු 1	අයදුම්කරු 2
ව්‍යවස්ථාපිත ආදායම්						
තක්සේරු කළ හැකි ආදායම්						
බදු සහිත ආදායම්						
ගෙවන ලද බදු						

8. ආදායම්කරුවන් සතුව පවතින වගකීම්

ණය අයදුම්කරු/ අයදුම්කරුවන් හෝ කලත්‍රයන් විසින් මෙම බැංකුවෙන් හෝ වෙනත් ණය දෙන ආයතනවලින් ලබාගෙන ඇති හෝ අයදුම්කර ඇති සියලුම ණය/ මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තු/ කල් බදු සහ ණය කාඩ්පත් පිළිබඳ විස්තර.

ණය හිමියාගේ නම	ලබාගත් මුදල	දැනට ගෙවිය යුතු ශේෂය	මාසික වාර්තය	ඇප	නැවත ගෙවීම් කාලසීමාව	අරමුණ

9. මීට ඉහතදී මෙම බැංකුව හෝ වෙනත් බැංකුවක් හෝ වෙනත් මූල්‍ය ආයතන මගින් මූල්‍ය පහසුකම් ලබාගෙන ඇත්නම් ඒවා පිළිබඳ විස්තර (ගෙවා අවසන් කරන ලද)

බැංකුව	ශාඛාව	ප්‍රමාණය	ලබා දුන් වර්ෂය	පදිංචි වූ වර්ෂය

ඉහත තොරතුරු සත්‍ය හා නිවැරදි බවත් ණය තීරණ වලට බලපාන කිසිදු තොරතුරක් මා/අප විසින් සඟවා නොමැති බවත් මෙයින් සහතික කරමි. අනාගතයේ දී මා/අපගේ මූල්‍ය තත්ත්වයෙහි කිසියම් වෙනස්කමක් සිදුවුවහොත් ඒ පිළිබඳව ලිඛිතව බැංකුව දැනුවත් කිරීමට කටයුතු කරමි. ණයට අදාළ සියලු ආපසු ගෙවීම් සහ පොලි අයකර ගැනීම් සඳහා මා/අපගේ නම්කරන ලද ගිණුම් (නම්කරන ලද ගිණුමේ ශේෂය ප්‍රමාණවත් නොමැතිනම් මා/අපගේ නමින් ඔබ සතුව ඇති වෙනත් ගිණුමකින් හෝ) භාවිත කිරීමට ඔබ වෙත බලය පවරමි. මෙහිදී සේවා යෝජකයාගෙන් හෝ වෙනත් ඕනෑම ක්‍රමයකින් ණය අයදුම්පතට අදාළ තොරතුරු ලබාගැනීමට ලිඛිතව අවසර දී ඇති අතර, බැංකුව විසින් ඉල්ලා සිටින තොරතුරු ලබාදීම සඳහා ඒ අයටද අවසර ලබා දෙමි. තවද මෙහි පහත අත්සන් කර ඇති අයදුම්කරුට බැංකුවෙන් කිසියම් පහසුකමක් ලබානොදුන්නත් මෙම අයදුම්පත සෙලාන් බැංකුව සතුව රඳවා තබාගැනීමට මාගේ එකඟතාවය පළකරමි.

අත්සන/අත්සන්

දිනය

සම්මුඛ සාකච්ඡා නිලධාරියාගේ සටහන්